

### 1.1 මතය

ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී. හි (සමාගම) සහ එහි පරිපාලන සමාගම්වල (සමූහයේ) 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශය , ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය , හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් , සාරාංශ ගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධි විධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ සහ සමූහයේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වන වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

### 1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තව දුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.3 ප්‍රධාන විගණන කරුණු

ප්‍රධාන විගණන කාරණා නම් , අපගේ වෘත්තීය විනිශ්චයේදී , සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ප්‍රවර්තන වර්ෂයේදී පිළිබඳ අපගේ විගණනයේදී වඩාත් වැදගත් වූ කරුණුය. මෙම කරුණු ආමන්ත්‍රණය කරනු ලැබුවේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ සමස්තයක් ලෙස ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීමේ සන්දර්භය තුළ සහ , ඒ පිළිබඳව මාගේ මතය සැකසීමේ දී මෙම කරුණු සම්බන්ධයෙන් මම වෙනම මතයක් නොසපයන්නෙමි.

- ආදායම් හඳුනා ගැනීම - සටහනේ අංක 3.13 ට යොමුව ගිණුම්කරණ ප්‍රතිපත්තිය සඳහා මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 5 බලන්න. 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සමූහයේ ආදායම රු මිලියන 7,077 කි.

**අවදානම පිළිබඳ විස්තරය**

සමූහය එහි සෞඛ්‍ය සේවා වලින් ලද ආදායම ගිණුම්කරණ ප්‍රතිපත්තිය 3.13 යටතේ සටහන් අංක 5හි අනාවරණය කර ඇත. මිල ව්‍යුහයේ සංකීර්ණත්වය , ඉහළ පරිමාව , දළ හෝ ශුද්ධ පදනමේ යෝග්‍යතාවය තීරණය කිරීම ඇතැම් විධිවිධානවල ආදායම් හඳුනා ගැනීම සහ තොරතුරු තාක්ෂණ පාලනයන් මත රඳා සිටීම හේතුවෙන් ආදායම අවධානය යොමු වූ ප්‍රදේශයක් ලෙස මම සලකමි.

**මාගේ ප්‍රතිචාරය**

මාගේ විගණන ක්‍රියා පටිපාටිවලට පහත සඳහන් දෑ ඇතුළත්ය:

- නියැදි පදනමක් මත ගනුදෙනු මට්ටමේ මිලකරණය සහ අදාළ ලේඛනමය සාක්ෂි මත පරීක්ෂා කිරීමෙන් ආදායම් මැනීම පිළිබඳ විගණන ක්‍රියා පටිපාටි මම සිදු කළෙමි.
- වෛද්‍ය උපදේශන නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ගිවිසුම්ගත විධිවිධාන පිළිබඳව මම කළමණාකාරිත්වය සමග සාකච්ඡා කළ අතර දළ හෝ ශුද්ධ පදනමක් මත ආදායම හඳුනා ගැනීමේ යෝග්‍යතාව නියැදි පදනමක් මත පරීක්ෂා කළෙමි.
- ආදායම සිදුවීම පිළිබඳ ප්‍රධාන තොරතුරු තාක්ෂණ හා අත්පොත පාලනයන් පිළිබඳ අවබෝධයක් මම ලබා ගත් අතර නියැදි පදනමක් මත එය පරීක්ෂා කළෙමි.
- සමූහයේ ව්‍යාපාරය සිදු කරන ස්ථාන වල නියැදියක් ආවරණය වන පරිදි ආදායමට අදාළ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් මම නිශ්චිත විගණන ක්‍රියා පටිපාටි සිදු කළෙමි.
- මූල්‍ය ප්‍රකාශයේ සටහන අංක 5 හි දක්වා ඇති අනාවරණය කිරීම්වල ප්‍රමාණවත් භාවය පිළිබඳව තක්සේරුවක් මම සිදු කළෙමි.

➢ **තොග වල වටිනාකම් පවත්වාගෙන යාම.**

සටහන් අංක 3.8 යොමුව - ගිණුම්කරණ ප්‍රතිපත්තිය සඳහා මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 17 බලන්න.

2018 දෙසැම්බර් 31 වන විට සමූහය විසින් රු.මිලියන 369ක් වටිනාකම වූ තොග පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට පවත්වාගෙන ගොස් ඇත.

**අවදානම පිළිබඳ විස්තරය**

තොග තක්සේරු කිරීම් නිෂ්පාදන වල ස්වභාවය සහ දැඩි ගුණාත්මක අවශ්‍යතා යන හේතූන් නිසා එකී , විනිශ්චයන් සහ ඇස්තමේන්තු ඇතුළත්වේ. ව්‍යාපාර ආකෘතිය මත පදනම්ව සමූහ මෙහෙයුම් තුළ , තොග වෙන් කිරීම සහ විකිණීම හේතුවෙන් තොග වල පැවැත්ම සහ තක්සේරු කිරීම යන අංශ දෙකම අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ වේ.

**මාගේ ප්‍රතිචාරය**

මාගේ විගණන ක්‍රියා පටිපාටිවලට පහත සඳහන් දෑ ඇතුළත්ය:

- සමූහයේ තොග ප්‍රතිපාදන ප්‍රතිපත්තිය සමග වාර්තාකරණ දිනයේදී තොග සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් බව සහ අනුකූලතාව තක්සේරු කිරීම.
- නියැදි පදනමක් මත , සමූහයේ තොග වල පවත්නා අගය එම තොග වල ශුද්ධ උපලබ්ධි අගය සමග සංසන්දනය කිරීම.
- වසර අවසානයේදී භෞතික සත්‍යාපනය තුළින් තොග වල පැවැත්ම පරීක්ෂා කිරීම සහ සමූහයේ ආයතන තුළ පිරිවැය වෙන් කිරීමේ වලංගුතාවය පරීක්ෂා කිරීම

\* වෙළඳ ලැබීම් නැවත අයකර ගැනීමේ හැකියාව - සටහන් අංක 3.3.1 ට යොමුව - ගිණුම්කරණ ප්‍රතිපත්තිය සඳහා මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 18 බලන්න.

2018 දෙසැම්බර් 31 වන විට සමූහයේ වෙළඳ ලැබිය යුතු දෑ රුපියල් මිලියන 726කි.

**අවදානම පිළිබඳ විස්තරය**

**මාගේ ප්‍රතිචාරය**

කළමනාකරණ විනිශ්චය මත පදනම්ව සමූහයේ වෙළඳ ලැබිය යුතු දේ නැවත අයකර ගැනීමේ හැකියාව තක්සේරු කිරීම ඇතුළත්වේ.

ඉතිහාසික ගෙවීම් රටා සහ ගනුදෙනුකරුවන් ගේ ණය සුදුසුකම් සම්බන්ධ වෙනත් තොරතුරු වෙළඳ ලැබිය යුතු දේ නැවත අයකර ගැනීමේ හැකියාව තීරණය කිරීම සඳහා ණය අවදානම් නිරාවරණ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී සහජ විෂයානුබද්ධතාව සම්බන්ධ වේ.

අපගේ විගණන ක්‍රියා පටිපාටි වලට පහත සඳහන් දෑ ඇතුළත්ය.

- ණය නියමයන් වටා ඇති පාලනයන් ඇතුළුව සමූහයේ ණය පාලන ක්‍රියා පටිපාටි පරීක්ෂා කිරීම සහ ගනුදෙනුකරුවන්ට අදාළ ගෙවීම් ඉතිහාසය සහ මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීම.
- 2018 දෙසැම්බර් 31 ශේෂයට අදාළ වර්ෂය අවසානයෙන් පසු මුදල් ලැබීම් පරීක්ෂා කිරීම සහ
- ගනු ලැබූ විනිශ්චයන් සහ අදාළ ගනුදෙනුකරුවන් සමග ඉතිහාසික වෙළඳ අත්දැකීම් තක්සේරු කිරීමෙන් වෙළඳ ලැබිය යුතු දේට එරෙහිව සමූහයේ දුර්වලතා විධිවිධානවල ප්‍රමාණවත් බව පරීක්ෂා කිරීම.
- භානිකර ප්‍රතිපාදන වෙත ළඟා වීමට අදාළ ඇස්තමේන්තුගත මට්ටම පිළිබඳව සමූහයේ අනාවරණය කිරීම් වල ප්‍රමාණවත් බව තක්සේරු කිරීම.

**1.4 වෙනත් තොරතුරු**

අනෙක් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය. අනෙක් තොරතුරු වාර්ෂික වාර්තාවේ ඇතුළත් තොරතුරු වලින් සමන්විත වන නමුත් , මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳ මාගේ විගණන වාර්තාව ඇතුළත් නොවේ. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ මතය අනෙක් තොරතුරු ආවරණය නොකරන අතර ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතික කිරීමක් මම ප්‍රකාශ නොකරමි. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ විගණනයට අදාළව , මාගේ වගකීම වන්නේ අනෙක් තොරතුරු කියවීම සහ එසේ කිරීමේදී අනෙක් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමග ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න හෝ විගණනයේදී ලබාගත් මාගේ දැනුම හෝ වෙනත් ආකාරයකින් ප්‍රමාණාත්මක වශයෙන් වැරදියට වටහාගෙන තිබේද යන්න සලකා බැලීමවේ. මා විසින් සිදු කරන ලද කාර්යයන් මත පදනම්ව , වෙනත් ප්‍රමාණාත්මක තොරතුරු ප්‍රමාණාත්මක වශයෙන් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව මම නිගමනය කරන්නේ නම් , මම ඒ කාරණය වාර්තා කළ යුතුය. මේ සම්බන්ධයෙන් වාර්තා කිරීමට කිසිවක් මාගේ අවධානයට ලක්නොවුණි.

**1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමූහය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ

පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ සහ සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

**1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම**

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචා හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර , දුස්සන්ධානය , ව්‍යාජ ලේඛන සැකසීම ,වේතනාන්විත මගහැරීම් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීම වංචාවක් ඇති වීමට හේතුවේ.
- අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමූහයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම් ප්‍රතිපත්ති වල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම් වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය.මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම්වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය , පද්ධති , පටිපාටි , පොත් පත් , වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී , පද්ධති , පටිපාටි , පොත් පත් , වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වා ගෙන යනු ලැබේ ද යන බව :
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව , සමාගම ක්‍රියා කර ඇති බව,
- සමාගම සිය බලතල , කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස , කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.7 මූල්‍ය ප්‍රකාශන**

**1.7.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය.**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
සමාගම ගෙවීම් වවුචර අනුපිළිවෙලින් පවත්වා ගෙන ගොස් නොමැත.	සියළුම සමාගම් මූල්‍ය කටයුතු “ටැලී” ගිණුම්කරණ පද්ධතිය තුළ පවත්වාගෙන යනු ලැබේ. එබැවින් සියලුම ගෙවීම් වවුචර ජනනය කරනු ලබන්නේ “ටැලී” ගිණුම්කරණ පද්ධතිය මගිනි. “ටැලී” ගිණුම්කරණ පද්ධතියේ සහජ සීමාව නිසා ගෙවීම් වවුචර අංක නියත නොවේ. එම නිසා, සමාගම විසින් සියළුම යොමු කිරීම් සඳහා වෙක්පත් අංකය සහ දිනය අනුක්‍රමයක් ලෙස භාවිතා කරයි.	ගෙවීම් වවුචර අනුපිළිවෙලට පවත්වාගත යුතුය.

**1.7.2 නොසැසඳුණු පාලන ගිණුම් හෝ වාර්තා**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

අයිතමය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම (රු.)	අනුරූප වාර්තාව අනුව වටිනාකම (රු.)	වෙනස (රු.)	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) ප්‍රත්‍යාගණන සංචිතය	962,019,491	962,390,920	371,429	ආරම්භයේ දී ප්‍රත්‍යාගණන සංචිතය සඳහා සවිස්තරාත්මක උපලේඛනයක් නොතිබුණි. එබැවින් අපි ප්‍රත්‍යාගණනය සංචිතය සඳහා උපලේඛනයක් සකස් කර ඇති නමුත් අපහට ලෙජරය හා එම සටහන අතර ප්‍රමාණාත්මක නොවන වෙනසක් දක්නට ලැබේ. එය ප්‍රමාණාත්මක නොවන බැවින් වෙනස නොසලකා හැරීමට තීරණය විය. කෙසේ වෙතත්, වෙනස නිවැරදි කිරීමට අපි අවශ්‍ය පියවර ගත්තෙමු.	මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති අගයන් අනුරූප වාර්තා සමඟ අනුරූප විය යුතුය.

**දේපල පිරිසක සහ උපකරණ**

- (ii) මූල්‍ය ප්‍රකාශන සහ ස්ථාවර වත්කම් ලේඛනයට අනුව ශේෂයන් අතර වෙනස්කම් නිරීක්ෂණය විය. ලේඛන නොමැතිවීම හේතුවෙන් සමහර වත්කම් සඳහා වටිනාකමක් පැවරීමට නොහැකි වූ අතර මෙම වත්කම් ස්ථාවර වත්කම් ලේඛනයේ ශුන්‍ය අගය නියෝජනය කරයි. ස්ථාවර වත්කම් ලේඛනයක් එම අවස්ථාවේ සිට එහි දිගටම පවත්වාගෙන යාමට තීරණය කරන ලදී. 2012 ට පෙර අත්පත් කරගත් සමහර වත්කම් හේතුවෙන් මෙම වෙනස්කම් ඇති වූ බව පෙනී යයි. එම වත්කම්වල ශුද්ධ පොත් වටිනාකම 2022 න් පසු ශුන්‍ය වේ. මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති අගයන් අනුරූප දත්ත සමඟ අනුරූප විය යුතුය.

**1.8 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්**

**1.8.1 ගෙවිය යුතු ගිණුම්**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) කාල විශ්ලේෂණය  ලෙජර් ගිණුමට අනුව 2018 දෙසැම්බර් 31 දින වන විට දේශීය ණය හිමියන්ගේ ශේෂය ලෙස රු. 128,642,513 ක් වූ මුදලක් පෙන්නුම් කරන අතර කාල විශ්ලේෂණයට අනුව එය රු. 128,238,113 ක් විය. එබැවින් රු. 404,000 ක වෙනසක් නිරීක්ෂණය විය.	“ටැලි “ගිණුම්කරණ පද්ධතියේ හි වර්ගීකරණය කර ඇති යම් සැපයුම්කරුවන් ස්වල්පයක් ණය හිමියන්ගේ කාල විශ්ලේෂණයට සම්බන්ධ නොවී ඇති අතර එම ගිණුම් වෙත වෙනම සකස් කළ යුතු අතර එම වෙනස්කම් සඳහා සැසඳුම් සපයයි.	මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති අගයන් අනුරූප වාර්තා සමඟ අනුරූපී විය යුතුය.
(ii) 2018 දෙසැම්බර් 31 දිනට ණය හිමි ලෙජර් ගිණුමේ ගෙවිය යුතු වටිනාකම රු. 6,236,696 ක් වූ , අදාළ ණයහිමියා විසින් සනාථ කර ඇත්තේ රු. 59,465,578 ක් ලෙසය. එ බැවින් රු. 53,228,882 ක වෙනසක් නිරීක්ෂණය කරන ලදී. එයින් රු. 37, 130,914 ක වෙනස කට ශේෂ සැසඳුම් ඉදිරිපත් කර ඇති අතර රු .16,097,968 ක් වන ඉතිරි වෙනස තවමත් නොසැසඳුන ශේෂයක් ලෙස පවතී.	අදාළ ණයහිමියාගේ තහවුරු කිරීම්වල වෙනසට හේතුව වන්නේ සමාගම විසින් අදාළ ණය හිමියාට නිකුත් කර ඇති නමුත් අදාළ ණයහිමියා විසින් ලබා නොගන්නා ලද චෙක්පත් නිසාවේ. ශේෂ පත්‍ර දිනට ගෙවිය යුතු වටිනාකම් පිළිබඳ ඉන්වොයිස් ලැයිස්තුවක් නොමැති නිසා මෙම සම්පූර්ණ වටිනාකම් සැසඳීම් කිරීමට නොහැකි වී ඇත. තවදුරටත් සැපයුම්කරු ශේෂය වැරදි ලෙස තහවුරු කිරීමක්ද විය හැකිය.	තවදුරටත් මෙම වෙනස සැසඳීම සිදුකර වාර්තා තබා ගත යුතුය.
(iii) 2018 දෙසැම්බර් 31 දින වන විට ට්‍රයිඇඩ් (පුද්ගලික) සමාගමේ ලෙජර ශේෂයක් නොගෙවූවද ,අදාළ ණය හිමියා විසින් ගෙවිය යුතු මුදල රු. 2,081,763 ක් ලෙස ශේෂ	ට්‍රයිඇඩ් (පුද්) සමාගම විසින් සනාථ කරන ලද ශේෂය නිවැරදි නොවේ.	සේවාදායක වාර්තා සමඟ සැසඳීම්කළ යුතුය.

සනාථ ලිපියෙන් සනාථකර ඇත.

**1.8.2 අත්තිකාරම්**

**විගණන නිරීක්ෂණය**

**කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම නිර්දේශය**

ආපසු ගෙවිය යුතු තැන්පතු සහ අත්තිකාරම් සඳහා වෙන් කරන ලද රු. 3,859,683 ක් වූ ශේෂය නිරවුල් නොකර දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරියට ගෙන ගොස් ඇත.

මෙම වර්ෂය තුළ ඉහත වෙන් කිරීම පිළිබඳව අපි සලකා බලමු.

ශේෂයන් නිරවුල් කිරීමට පියවර ගත යුතුය.

**1.9 සම්බන්ධ පාර්ශවයන් හා සම්බන්ධ පාර්ශවය ගනුදෙනු හෙළිදරව් නොකිරීම.**

**විගණන නිරීක්ෂණය**

**කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම නිර්දේශය**

සම්බන්ධිත පාර්ශවයකට(ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව) ගෙවිය යුතු වන රුපියල් 4,769,076 ක් වන අතර නිරවුල් නොකර කාලයක් තිස්සේ ඉදිරියට ගෙන එන බව දක්නට ලැබුණි.

ඉහත ශේෂයන් ඉවත් කිරීම කළමනාකරණය විසින් සලකා බලනු ඇත.

ශේෂය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.



**1.10 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදිය අනුකූල නොවීම.**

නීති, රීති, අනුකූල නොවීම රෙගුලාසි ආදියට යොමුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය	
රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ වකුලේඛය PED 1/2015	සමාගම විසින් ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / ප්‍රධාන මූල්‍ය නිලධාරියාට ලීටර 50 සහ ලීටර 35 යන සීමාවන් ඉක්මවා ඉන්ධන දීමනා ලබාදීමට කටයුතු ඇත.	පොදු ලැයිස්තුගත සමාගමක් ලෙස, ඉන්ධන දීමනාව යනු සේවකයින්ගේ වේතනයේ කොටසකි. දන්තා ඉතිහාසයේ සිට පවතින සංවිධාන භාවිතයට අනුව ඉන්ධන සීමාවන් අර්ථ දක්වා ඇත. වේතන පැකේජයේ කොටසක් ලෙස බඳවා ගැනීමේ අවස්ථාවේදී සමාගමේ ඉන්ධන හිමිකම තීරණය කර ඇත. සමස්ථ වේතනය රැකියා අපේක්ෂකයින් සමඟ සාකච්ඡා කරනු ලබන්නේ සමාන කාණ්ඩවල හා අනෙකුත් පොදු ලැයිස්තුගත සමාගම් විසින් පිරිනමනු ලබන ඉන්ධන දීමනාවද ඇතුළුව ය.	රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට පියවර ගත යුතුය.
කොළඹ කොටස් හුවමාරු 7.131 (අ)	සමාගම විසින් අවම වශයෙන් 20% ක මහජන අවශ්‍යතාවයට අනුකූල නොවීය	රජය සතු ව්‍යවසායයක් ලෙස, අධ්‍යක්ෂ මණ්ඩලයට / සමාගමට එහි කොටස් හිමිකාරී ව්‍යුහය පිළිබඳ සීමිත පාලනයක් ඇතත්, අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රධාන කොටස් හිමියා වන ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ හි සභාපතිවරයාට නියෝජනයක් කර ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිමිකාරිත්වයෙන් 3.27% ක් වෙනත් රාජ්‍ය ව්‍යාපාරයකට මාරු කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති අතර 2019 ජූලි 9 වන දින අදාළ මාරු කිරීම සිදු කර ඇත. එබැවින් 2018 දෙසැම්බර් 31 දිනට කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමේ 7.13.1 යන අවම මහජන හිමිකම නීතියට සමාගම අනුකූල නොවූවත් 2019 ජූලි 9 වන විට සමාගම එම නීතියට අනුකූල වේ	අනාගතයේදී අනුකූලතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵලය**

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 826,467,460 ක ලාභයක් වූ අතර ඊට පෙර වර්ෂයේ අනුරූප ලාභය රු. 530,271,751 කි. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයෙන් රු.296,195,709 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනය කිරීමට ප්‍රධාන හේතුව සමාගමේ මූල්‍ය ආදායම වැඩි වීමයි.

**2.2 අනුපාත විශ්ලේෂණය**

	<b>2018</b>	<b>2017</b>
ජංගම වත්කම් අනුපාතය	3.19 වතාවක්	3.45 වතාවක්
ක්ෂණික වත්කම් අනුපාතය	2.90 වතාවක්	3.15 වතාවක්
දළ ලාභ අනුපාතය	44%	45%
යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ	13%	10%
තෝලන අනුපාතය	-	-

**2.3 ප්‍රධාන කාර්ය සාධන දර්ශක**

සමාගමේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සහ එවා ළඟාකර ගැනීම පහත පරිදි වේ.

	තර්ථ	අයවැය	විචලනය
රැඳී සිටීමේ සාමාන්‍ය දින (දින- මුළු ඇඳන්)	2.24	2.48	(0.24)
සාමාන්‍ය පදිංචිය අනුපාතය	82%	88%	(6%)
සාමාන්‍ය දෛනික ඇතුළත් කිරීම්	77	77	-
මුළු ඇතුළත් කිරීම්	28,012	28,221	(209)
විදේශීය රෝගීන් ඇතුළත් කිරීම්	2,848	2,897	(49)
OP උපදේශන	359,576	385,680	(26,104)
සැත්කම් ප්‍රමාණය	10,927	11,238	(311)

**2.4 මෙහෙයුම් අකාර්යක්ෂමතාව**

සමාගම සිෂෙල්ස් හි නව වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති අතර 2018 වර්ෂය සඳහා එහි කාර්යසාධනය පහත පරිදි වේ.

	රුපියල්
මුළු ආදායම	33,939,542
විකුණුම් පිරිවැය	<u>7,185,972</u>
දළ ලාභය	26,753,570
වෙනත් වියදම්	<u>29,227,419</u>
ශුද්ධ ලාභය	<u>(2,473,850)</u>

සිෂෙල්ස් වෛද්‍ය මධ්‍යස්ථානය විසින් 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාලපරිච්ඡේදය සඳහා රු2,473,850ක අලාභයක් වාර්තා කර ඇත. සැලැස්මට අනුව මාසික ආදායම රු. 9,909,507 කි. මුළු ආදායමේ දායක ආන්තිකය 50% ලෙස සැලකේ. කණ්ඩායම් ලාභදායීතා දර්ශනය සලකා බැලීමේදී රෝහල්ගත වූ රෝගීන්ගේ දැක්වෙන දායකත්වය 30% ක් ලෙස සලකනු ලැබේ.

### 3. මෙහෙයුම් සමාලෝචනය

#### 3.1 මතභේදයට තුඩු දෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>උපායමාර්ගික වෛද්‍ය ගෙවීම් සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ සමහර විශේෂඥ අංශ සඳහා සේවා ලබා ගන්නා උපදේශකයින් (විශේෂඥ වෛද්‍යවරුන්) රඳවා තබා ගැනීම සඳහා සමාගම රුපියල් 104,450,000 ක් ගෙවා ඇති අතර සමාගම විසින් ඔවුන් විසින් ඉටු කරන ලද රැකියා සඳහා වෙන වෙනම ගෙවීම් කර ඇති බව ද නිරීක්ෂණය විය.</p>	<p>ශ්‍රී ලංකාව යනු රෝහල් විසින් මෙහෙයවනු ලබන වෙළඳපොළට වඩා විශේෂඥ වෛද්‍යවරු (උපදේශක) වෙළඳපොළක් ඇති රටකි. ශ්‍රී ලාංකික රෝගීන්ගෙන් බහුතරයක් රෝහලේ නම්වලින් නොව විශේෂඥ වෛද්‍යවරු ඔවුන්ගේ නම් වලින් වෙන් කර ගෙන වෛද්‍ය උපදෙස් ලබාගනී. මෙම කර්මාන්තයේ ස්වභාවය ලංකා රෝහලට ද අදාළ වේ. කර්මාන්තයේ ප්‍රමුඛයා වීමට ලංකා රෝහලේ ප්‍රධාන කීර්තිමත් උපදේශකයින් සමඟ හවුල්කාරිත්වයක් තිබිය යුතුය. පැය 24 පුරාම රෝහලට පැමිණෙන රෝගීන්ට සහ සමහර රෝගීන්ට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ වෙනත් ව්‍යාපාර වලදී මෙන් නොව වෛද්‍ය ආධාර ප්‍රමාද වීමෙන් මිනිස් ජීවිතයට පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. එබැවින් රෝහලට විවිධ විශේෂතාවයන්හි කර්මාන්ත ප්‍රමුඛ උපදේශකයින් සමඟ හවුල්කාරිත්වයක් තිබිය යුතුය.</p>	<p>ගෙවීම් ආර්ථිකභාවය දැයි පරීක්ෂා කිරීම සඳහා නිසි ඇගයීමක් කළ යුතුය.</p>

#### 3.2 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාද වීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>පහත සඳහන් ප්‍රසම්පාදන ක්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුණි.</p>	<p>අයවැය / ප්‍රසම්පාදන සැලැස්මේ දක්වා ඇති දිනය තාවකාලික දිනයන් පමණි. තථ්‍ය මිලදී ගත් දිනය රඳා පවතින්නේ පවත්නා උපකරණවල සැබෑ අවශ්‍යතාවය / බිඳවැටීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මතය.</p>	<p>ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මුල් පිටපත නිරන්තරයෙන් අධීක්ෂණය කර යාවත්කාලීන කළ යුතුය. (ප්‍රසම්පාදන මාර්ගෝපදේශය 4.2.1.)</p>
<p>විස්තරය</p>	<p>මුළු පිරිවැය(රු.)</p>	<p>සම්පූර්ණ කිරීමට සැලසුම් කළ දිනය</p>
<p>-කැන් විද්‍යාගාරය සහ ඩිෆිබ්‍රිලේටර් (Defibrillator) මිලදී ගැනීම</p>	<p>1,000,000</p>	<p>2018/02/01</p>
<p>-පර්ටිලිට් මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය ලේසර් පද්ධතියක් මිලදී ගැනීම</p>	<p>8,700,000</p>	<p>2018/01/01</p>
<p>-NICU ඉන්කියුබේටර් සඳහා අවශ්‍ය කම්යුනිකේෂන් මිලදී ගැනීම .</p>	<p>1,500,000</p>	<p>2018/01/01</p>

ඉතිරිව ඇති පැරණි HD නොවන කැමරා සහ DVR කැමරා ආදේශ කිරීම	3,800,000	2018/08/01
මානව සම්පත් සඳහා පද්ධතියක් මිලදී ගැනීම- ක්ලවුඩ් (HRIS වෙනුවට)	6,000,000	2018/08/01
කැන් විද්‍යාගාරය - අලුත්වැඩියා කිරීම	30,000,000	2018/11/01
ගිනි ආරක්ෂණය -භූගත හයිඩ්‍රන්ට් ලයින් අළුත්වැඩියා කිරීම	100,000	2018/05/01
ගෘහ පාලනය - බෙඩ් රේලින් / ඇඳ ඉහළින් පුවරු	1,250,000	2018/01/01
ඉංජිනේරු 400 විආර් විලර් (සැපයුම සහ ස්ථාපනය)	27,000,000	2018/01/07
ඩයලිසිස් ඒකකය (8C Win ඒකකය සඳහා අවශ්‍ය බලය සැපයීම)	1,000,000	2018/01/01

### 3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
ගැණුම් ඇනවුම අනුව, භාණ්ඩ ලබා දීම ප්‍රමාද වුවහොත් සතියකට 1% ක් බැගින් ප්‍රමාද ගාස්තුවක් අයකළ යුතුයි. මෙම රීතිය සාර්ථකව ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය විය.	නියමිත වේලාවට බෙදා හැරීම සඳහා සැපයුම්කරු දිරිමත් කිරීම සඳහා වන “භාණ්ඩ ප්‍රමාදවීම් සිදු වූ විට ,1% ප්‍රමාද ගාස්තුවක් අය කරනු ඇත.” ලෙස වගන්තිය සංශෝධනය කිරීමට සමාගම පියවර ගනු ඇත.	වගන්තිය	සංශෝධනය කිරීමට පියවර ගත යුතුය

### 3.4 වාහන සමූහය කළමනාකරණය කිරීම

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

ඉන්ධන කාර්යක්ෂමතා අනුපාතය

තෝරාගත් වාහන වල ඉන්ධන

කාර්යක්ෂමතාවය ඉතා අඩු බව

නිරීක්ෂණය විය.

වාහන නිෂ්පාදකයින්ගේ දේශීය නියෝජිතයින්ගෙන් මේ පිළිබඳව පරීක්ෂා කර බලා අවශ්‍ය නම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කළමනාකාරිත්වය විසින් අවශ්‍ය පියවර ගනු ඇත.

වහාම පියවර ගත යුතුයි.